



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1991 අංක 33 දරන
සමාගම් (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1991 අගෝස්තු මස 21 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1991 අගෝස්තු මස 23 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල: ශත 60 යි.

හැප්පි ශාස්ත්‍රව: රු. 1.00 යි.

[සහතිකය සටහන් කළේ 1991 අගෝස්තු මස 21 වන දින]
එල්. ඩී.—ඔ. 18/91.

1982 අංක 17 දරන සමාගම් පනත සංශෝධනය කිරීම සඳහා වූ
පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1991 අංක 33 දරන සමාගම් (සංශෝධන) පනත යනු
වෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රමුඛ නාමය.

2. මෙහි මින් මතු ප්‍රධාන ප්‍රඥප්තිය යනුවෙන් හඳුන්වනු ලබන,
1982 අංක 17 දරන සමාගම් පනතේ 74 වන වගන්තිය, එහි (2) වන
උපවගන්තියේ “ඊට උචිත අංකය මගින් වෙන් වෙන් වශයෙන්
දක්වනු ලැබිය යුතු ය.” යන වචන වෙනුවට “ඊට උචිත අංකය
මගින් වෙන් වෙන් වශයෙන් දක්වනු ලැබිය යුතු ය.”

1982 අංක 17
දරන
පනතේ
74 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

එසේ වුව ද ඒ සමාගමේ සියලුම කොටස් හෝ ඒ සමාගමේ යම්
නිශ්චිත වර්ගයකට අයත් සියලුම කොටස් සම්පූර්ණයෙන් ගෙවා
නැති සහ එකිනෙකට සමාන තත්ත්වයක් දරන කොටස් වන්නා වූ
අවස්ථාවක, මේ උප වගන්තිය අදාළ නොවිය යුතු ය.” යන වචන
ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 108 වන වගන්තිය, එහි (1) වන උප
වගන්තියේ (අ) ඡේදයේ “එක් එක් කොටස එහි අංකය මගින්
වෙන් වෙන්ව දක්වමින්” යන වචන වෙනුවට “74 වන වගන්තියේ
(2) වන උපවගන්තියේ විධිවිධාන මගින් නියම කර ඇති අවස්ථා
වක, එක් එක් කොටස එහි අංකය මගින් වෙන් වෙන්ව දක්
වමින්” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු
ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
108 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 109 වන වගන්තිය, එහි (1) වන උප
වගන්තියට ඉක්බිතිව, මෙහි පහත දැක්වෙන උපවගන්තිය ඇතු
ලත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
109 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(1අ) (1) වන උපවගන්තියේ සඳහන් සුවිසක, 114 වන
වගන්තියේ (2) වන උපවගන්තියේ සඳහන් වන සමාගමක තම
ඇතුළත්ව ඇති අවස්ථාවක, ඒ සමාගම තමන් ලියාපදිංචි කර
තිබෙන කොටස් ඒ සමාගම විසින් භාරයක් වශයෙන් දරනු
ලබන්නේ යම් තැනැත්තකුගේ ප්‍රතිලාභය පිණිස ද ඒ තැනැත්තා
සම්බන්ධයෙන් ඒ සමාගම විසින් දෙන ලද සියලු ලිඛිත නිවේදන,
ඒ සුවිසට අමුණා තිබිය යුතු ය.”

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 110 වන වගන්තිය, එහි (1) වන උප
වගන්තියේ (ආ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ
කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
110 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(ආ) බලපත්‍රයේ ඇතුළත් කරනු ලැබූ කොටස් සම්බන්ධයෙන්,
74 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන
මගින් නියම කර ඇති අවස්ථාවක ඒ එක් එක් කොටස්
එහි අංකය මගින් වෙන් වෙන් වශයෙන් දක්වමින්, ඒ
කොටස් පිළිබඳ ප්‍රකාශයක් ; සහ”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
114 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 114 වන වගන්තිය මෙහි පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස නැවත අංක යෙදීමෙන් ;

(2) ඒ වගන්තියේ නැවත අංක යොදන ලද (1) වන උපවගන්තියේ “55 වන වගන්තියේ (1) වන උපවගන්තියේ අතුරු විධානයේ (ආ) ඡේදයේ” යන වචන වෙනුවට, “55 වන වගන්තියේ (1) වන උපවගන්තියේ අතුරු විධානයේ (ආ) ඡේදයේ සහ මේ වගන්තියේ (2) වන උපවගන්තියේ” යන වචන ආදේශ කිරීමෙන් ;

(3) නැවත අංක යොදන ලද (1) වන උපවගන්තියට ඉක්බිතිව, මෙහි පහත දැක්වෙන අලුත් උපවගන්ති එකතු කිරීමෙන්:—

“ (2) ප්‍රකාශිතවම වූ, ව්‍යංගික වූ හෝ අනුමිත වූ යම් භාරයක් පිළිබඳ දැන්වීමක් යම් සමාගමක් විසින් දෙන ලද්දේද ඒ සමාගම—

(අ) 1987 අංක 37 දරන සුරැකුම්පත් සහ පනත යටතේ බලපත්‍ර දෙනු ලැබූ ස්කන්ධ විනිමය ස්ථානයක් වෙනුවෙන් තැන්පතු භාරගන්නා මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියා කිරීම මූලික පරමාර්ථය කරගෙන ඇත්නාවූ ද ;

(ආ) එකී පනත යටතේ පිහිටුවනු ලැබූ සුරැකුම්පත් සභාව විමසීමෙන් පසු අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ සමාගමක් වන්නාවූ ද

අවස්ථාවක ඒ භාරයක් පිළිබඳ දැන්වීම (1) වන උප වගන්තියේ විධිවිධාන ගැන නොතකා ඒ සමාගම විසින් ස්වකීය ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ඇතුළත් කළ යුතු අතර, ඒ භාරය පිළිබඳ දැන්වීම රෙජිස්ට්‍රාර්වරයා විසින් භාරගනු ලැබිය යුතු ය.

(3) ප්‍රකාශිතවම වූ, ව්‍යංගික වූ හෝ අනුමිත වූ භාරයක් පිළිබඳ දැන්වීම, (2) වන උපවගන්තිය යටතේ යම් සමාගමක ලියාපදිංචි කිරීමේ ලේඛනයේ ඇතුළත් කරනු ලැබූ විටක, ඒ සමාගමේ කොටස් කිසිවක් යම් තැනැත්තකුගේ ප්‍රතිලාභය සඳහා භාරයක් වශයෙන් දරනු ලැබේද ඒ තැනැත්තා විසින්, මේ පනතේ පටහැනිව කුමක් සඳහන් වී ඇත ද ඒ නොතකා, එකී කොටස් සම්බන්ධයෙන් සියලු අයිතිවාසිකම් හා වරප්‍රසාද භුක්ති විදිය යුතු අතර, මේ

පනත යටතේ ඒ කොටස් සම්බන්ධයෙන් ලියාපදිංචි වූ කොටස් හිමියකුට හිමිකම් ඇති හෝ එවැනි කොටස් හිමි යකු යටත් විය යුතු සියලු යුතුකම්වලට සහ බැඳීම්වලට ඔහු යටත් විය යුතු ය. ”.

7. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතා වක් ඇති වුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.